

මිලන්ද ඇමොර්ගයේ ඓතිහාසික හා භූගෝල විද්‍යාත්මක අධ්‍යයනයක්

(කොළඹ සිට පුත්තලම දක්වා)

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වනු ලබන විද්‍යාපති (පුරාවිද්‍යා) උපාධි පාඨමාලාවේ පාරශ්වීය අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ස්වාධීන නිරන්ධනයකි..

ඩබ්ලිව්.එම්.උපාලි කෝමසර

ලි.ප.අංකය:- **PG/Msc/06/10/10**

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

කැලණිය විශ්වවිද්‍යාලය

2010

TH 123

පටුන

	පිටුව
පටුන	i-ii
සිතියම්	iii
රූපසටහන්	iv-vi
ස්තූතිය	vii
පෙරවදන	viii
පලමුවන පරිච්ඡේදය - ශ්‍රී ලංකාවේ ජලමාර්ගික ප්‍රවාහන ක්‍රමවල ඓතිහාසික පසුබිම	1-9
1.1. හැඳින්වීම	1
1.2. අධ්‍යයනයේ අරමුණු	5
1.3. අධ්‍යයනයේ සීමාවන් හා ප්‍රදේශය	6
1.4. අධ්‍යයන ක්‍රමවේදය	8
දෙවන පරිච්ඡේදය- ජල මාර්ග ප්‍රවාහන ක්‍රම හා එහි විකාශය	10-29
2.1. ජලමාර්ගික ප්‍රවාහන ක්‍රම හා එහි භාවිතය	10
2.2. ලංකාවේ ඓතිහාසික ජල ප්‍රවාහන ක්‍රම හා එහි භාවිතය	14
2.2.1. පුරව යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ තිබූ ප්‍රවාහන ක්‍රම	18
2.2.2. යටත් විජිත යුගයේ එම ක්‍රමවල සිදුවූ වෙනස්කම්	20
2.3. ඕලන්ද ඇලමාර්ගය හා එහි ඉතිහාසය	25
2.3.1. ඇල මාර්ගයෙන් ප්‍රයෝජන	27
2.4. ඕලන්ද ඇල හා ඇතිවූ භූගෝල විද්‍යාත්මක වෙනස්කම්	29
තෙවන පරිච්ඡේදය - ඕලන්ද ඇළ මාර්ගයේ ඇති ඓතිහාසික ස්ථාන හා භූගෝල විද්‍යාත්මක වටිනාකම්	30-75
3.1. ඕලන්ද ඇළ මාර්ගය ආශ්‍රිත ඓතිහාසික ස්ථාන	30
3.1.1. කොලොම් තොට	30
3.1.2. කලනාභී තොට	34
3.1.3. හැඳල ලාදුරු රෝහල	35
3.1.4. චික්ටෝරියා පාලම	37
3.1.5. කැලණි ගඟ හරහා පැවති පැරණි පාරු පාලම	38
3.1.6. හැමිලිටන් ඇළ	38
3.1.7. නැදුරුපිටියේ කප්පිත්තා වලව්ව	43
3.1.8. ගල්වැටිය දේවස්ථානය	44
3.1.9. කැපුම්ගොඩ සරප්පු කන්ද	46
3.1.10. ඕලන්ද ධලකොටුව - මිගමුව	46

3.1.11. මගොමුතොට	49
3.1.12. සලාමත්තොට	51
3.1.13. පුත්තලම් තොට	52
3.1.14. පොත්තර්පු (පොම්පර්පු)	53
3.1.15. කල්පිටිය සහ ඕලන්ද බලකොටුව	53
3.1.16. ඕලන්ද පල්ලිය - කල්පිටිය	61
3.1.17. තාත්තන්ඩිය පුරාණ ඇතිකට් එක	62
3.2. ඕලන්ද ඇළ මාර්ගය දෙපස භූගෝල විද්‍යාත්මක වටිනාකම්	63
3.2.1. මගමු කලපුව	63
3.2.2. මුතුරාජවෙල වගුරු භූමිය	64
3.2.3. ආනච්ඡන්දාව	67
3.2.4. කුර්කදකදපිටිය කඩොලාන සංරක්ෂිතය	69
3.3. ඕලන්ද ඇල හා සම්බන්ධ පාරිසරික හා සමාජ ආර්ථික වටිනාකම්	70
3.4. භූගෝල විද්‍යාත්මක වැදගත්කම	71
3.5. පාරිසරික වෙනස්වීම්-(භූගෝල විද්‍යාත්මකව)	71
3.6. භූගෝල විද්‍යාත්මක වෙනස්කම්	72
3.7. ඕලන්ද ඇල පාරිසරික වෙනස්කම්	72
3.8. පාරිසරික වැදගත්කම	73
3.9. ආර්ථික ප්‍රයෝජන	74

හතරවන පරිච්ඡේදය - ඕලන්ද ඇල මාර්ගයේ අනාගත භාවිතය 76-82

4.1. ඇලමාර්ග භාවිතය අවම වීමට හේතු	76
4.2. රැකගැනීමේ අවශ්‍යතාවය	76
4.3. ඕලන්ද ඇල සමාජ ගතවී ඇති අයුරු	77
4.4. ජල මාර්ග ප්‍රවාහනයේ ඇති ප්‍රයෝජන	78
4.5. පාරිසරික ගැටළු	80
4.6. සංචාරක කටයුතු සඳහා වන දායකත්වය	81

පස්වන පරිච්ඡේදය - සමාලෝචනය 83-86

ජෛවභාසික හා භූගෝල විද්‍යාත්මක වටිනාකම් රැකගෙන ඇළ මාර්ග ප්‍රවාහනයට දායක කර ගැනීම 83

ආශ්‍රිත ග්‍රන්ථ	87
ආශ්‍රිත සඟරා,පුවත් පත් හා ලිපිලේඛන	91
ආශතන	92
ආශ්‍රිත අන්තර්ජාල ලිපිනයන්	92